

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

දෙවන වාර පරීක්ෂණය - 2019 මාර්තු

12 ශ්‍රේණිය

ව්‍යාපාර අධ්‍යයනය

විසඳුම් පත්‍රය

I - පත්‍රය

01. - 4 02. - 1 03. - 3 04. - 5 05. - 1 06. - 3 07. - 1 08. - 4 09. - 5 10. - 2
- (11) අ) 1. වෙළඳාම 2. උපකාරක සේවා 3 හා 4 සඳහා පහත ඒවායෙන් ඕනෑම 2කට ලකුණු ලබා දෙන්න.
බැංකු රක්ෂණය, ප්‍රවාහනය, සන්නිවේදනය, ගබඩාකරණය
- ආ) 1. පරිපාලන 2. මානව සම්පත් කටයුතු 3. නිෂ්පාදන 4. පර්යේෂණ හා සංවර්ධන
- (12) අ) දැරිය හැකි බව, සමානාත්මතාවය
- ආ) සාධාරණ ආදායම් ව්‍යාප්තිය, ආර්ථික ස්ථායීතාවය
- (13) අ) ඒකාබද්ධ වීම, අත්පත්කර ගැනීම
- ආ) 1. ආදායම් මට්ටම ඉහළ යාම 2. ක්‍රය ශක්තිය ඉහළ යාම 3. හාණිමය ඉල්ලුම වැඩිවීම
4. නිෂ්පාදනය වැඩිවීම
- (14) 1. සත්‍යයයි. 2. අසත්‍යයයි 3. අසත්‍යයයි 4. සත්‍යයයි
- (15) අ) ලංකා ක්ලියර් (පොද්) සමාගම T + 1 (ගණුදෙනුව සිදුවූ දිනය, තවත් එක් දිනයක්)
- ආ) 1. ජංගම ගිණුම, ඉතිරිකිරීමේ ගිණුම, ස්ථාවර තැන්පතු
2. ණය, අයිරා පහසුකම් (පාරිභෝගික ණය හා ව්‍යාපාරික ණය වෙත වෙනම ලියා තිබුණට ලකුණ නැත.
එක් හිස්තැනක ණය වෙනුවට මේ දෙකම එකම හිස්තැනේ ලියා ඇත්නම් පමණක් ලකුණු ලබාදෙන්න.)

(16)	පරිසර බලවේග	හිතකර බලපෑම්	අහිතකර බලපෑම්
1.	කළමනාකරුවන්	ගන්නා තිරණ නිවැරදි වීම	තිරණ ගැනීමට පසුබට වීම
2.	සම්පත්	සම්පත් බහුල වීම	සම්පත් හිඟවීම
3.	සැපයුම්කරුවන්	කළට වේලාවට ගුණාත්මක අමුද්‍රව්‍ය සැපයීම	කළට වේලාවට ගුණාත්මක අමුද්‍රව්‍ය නොසැපයීම
4.	තරඟකරුවන්	තරඟකරුවන්, වෙළෙඳපොළෙන් ඉවත්වීම	තරඟකරුවන් නිෂ්පාදනවල මිල අඩුවීම

- (17) * සේවා නියුක්තියට දායකවීම * බදු ගෙවීම නොපිරිහෙලා ඉටුකිරීම
* අපද්‍රව්‍ය කළමනාකරණය * ප්‍රජා සත්කාරක සේවා
* හරිත නිෂ්පාදන * පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම.
- (18) 1. පරිසර කළමනාකරණ පද්ධති සහතිකකරණය
2. සමාජ වගකීම්කරණය සඳහා හඳුන්වාදුන් මාර්ගෝපදේශය
3. වෘත්තීය සෞඛ්‍යය හා සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය
4. බල ශක්ති කළමනාකරණ සහතිකකරණය
- (19) 1. පවුම් - Pound
2. යුරෝ - Euro
3. රෙන්මින්බි හෝ යූආන් - (Chinese Renminbi / RMB & Chinese Yuan)
4. වොන් - Won
- (20) 1. මධ්‍යම පරිසර අධිකාරිය
2. මොබයිල් ඩේටා
3. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
4. වයිෆයි - Wifi

II - පත්‍රය

- (01) I (අ) මිනිසාගේ ජීවන රටාව සංකීර්ණ වීම
මිනිස් සිතූම් පැතුම් වෙනස්වීම
ගෝලීයකරණයේ බලපෑම
තාක්ෂණයේ දියුණුව
ප්‍රචාරණයේ බලපෑම (කරුණු 4 ට ලකුණු 02)
(ආ) එළවළු අලෙවි කිරීම / කුසුම්සිරි තුළ පවතින අවදානම (ලකුණු 02)

- II (අ) භාණ්ඩ හුවමාරුව, මුදල් භාවිතය, කාර්මික විප්ලවය, තොරතුරු ආර්ථිකය
(නිවැරදි අනුපිළිවෙලට ලකුණු 02)
(ආ) ගෝලීයකරණය ව්‍යාප්ත වීම
විද්‍යුත් ව්‍යාපාර බිහිවීම
විද්‍යුත් මුදල් භාවිතයට පැමිණීම
පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම
ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ සැලකිලිමත්වීම (කරුණු 4 ට ලකුණු 02)

- III. දූව කැපීම - නිෂ්පාදනයේ ස්වභාවය අනුව
දෙසැම්බර් මස සෙල් පැවැත්වීම - අරමුණ අනුව
රාජ්‍ය දූව සංස්ථාව - හිමිකාරිත්වය අනුව
විශාල සේවක සංඛ්‍යාවක් සිටීම - පරිමාණය අනුව
නිෂ්පාදිත ගෘහ භාණ්ඩ - නිෂ්පාදන අංශය අනුව
(කරුණු 5 ක් නිවැරදිව දැක්වීමට 04) (කරුණු 4 ක් නිවැරදිව දැක්වීමට 03)
(කරුණු 3 ක් නිවැරදිව දැක්වීමට 02) (කරුණු 2 ක් නිවැරදිව දැක්වීමට 01)

- IV. ව්‍යාපාර කාර්යය - උදාහරණ
නිෂ්පාදනය - රෙදි සපයා ගැනීම, තත්ත්ව පාලනය
අලෙවිකරණය - ඇඟලුම් මිල නියම කිරීම, ප්‍රවර්ධන කටයුතු
පරිපාලනය - සේවක ලිපිගොනු පවත්වාගෙන යාම
මූල්‍ය කටයුතු - වැටුප් ගෙවීම, මැෂින් මිලදී ගැනීම
මානව සම්පත් කටයුතු - සේවකයින් බඳවා ගැනීම, සේවක උසස් කිරීම
පර්යේෂණ හා සංවර්ධන කටයුතු - ඇඟලුම්වල ගුණාත්මක බව වැඩි කිරීම
(ව්‍යාපාර කාර්යයන් 6 ක් නම් කිරීමට 02)
(උදාහරණ නම් කිරීමට 02)

- V. පාර්ශ්වය - ව්‍යාපාරයකට වැදගත් වීමට හේතු
අයිතිකරුවෝ - ආයෝජනය වැඩි කිරීමට
ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කිරීමට
සේවකයෝ - සේවක කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට
සේවකයින් රඳවා ගැනීමට
සේවක ආකර්ශනය ලබා ගැනීමට
ණය හිමියෝ - අඛණ්ඩව අරමුදල් සම්පාදනය කර ගැනීමට
අඩු පිරිවැයකින් අරමුදල් සම්පාදනය කර ගැනීමට
රජය - බදු සහන ලබා ගැනීමට
යටිතල පහසුකම් ලබා ගැනීමට
තාක්ෂණික දැනුම ලබා ගැනීමට
ගනුදෙනුකරුවෝ - අදාල භාණ්ඩ හෝ සේවා සඳහා වෙළඳපොළ සුරක්ෂිත කර ගැනීමට
පාරිභෝගික විශ්වාසය ගොඩනගා ගැනීමට
ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය ඇති කර ගැනීමට
(පාර්ශ්ව 4 ක් දැක්වීමට ලකුණු 02) (හේතු දැක්වීමට 02)

(02) I. (අ) මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන

(කරුණු 3 ම නිවැරදි නම් ලකුණු 01)

(ආ) රජය - යටිතල පහසුකම් සැපයීම
බදු අය කිරීම

පළාත් සභා - ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය ක්‍රියාත්මක කිරීම
ආරක්ෂක සේවා ලබා ගැනීම

පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මගින් බදු අය කර ගැනීම.

පළාත් පාලන ආයතන - අපද්‍රව්‍ය ඉවත් කිරීම

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

වරිපනම් බදු අය කිරීම

(එක් ආයතනයකට උදාහරණ 2 බැගින් ලකුණු 03)

II. (අ) * දේශීය සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනීම.

* රජයට බදු ගෙවීම

* රැකියා ඉඩ ප්‍රස්ථා ඇති කිරීම

* නවෝත්පාදන බිහි කිරීම

* පරිසරය සුරැකීමට කටයුතු කිරීම

* විදේශ විනිමය ඉපැයීම

* ප්‍රාදේශීය සංවර්ධනයට දායක වීම

* ආර්ථික වර්ධනයට දායක වීම

(කරුණු 4 කට ලකුණු 02)

(ආ) * තාප විදුලිබලාගාර ඉදි කිරීම

* කුඩා හා මධ්‍ය පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම

* විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමුවීම්

* බලශක්ති නාස්තිය අවම කිරීම

* විදුලිය බෙදා හැරීමේදී සිදු වන නාස්තිය අවම කිරීම

* වෙනත් අදාළ කරුණු

(කරුණු 4 කට ලකුණු 02)

III. (අ) * නීතිරීති ලිහිල් කිරීම

* විනිමය ලිහිල් කිරීමේ පනත් සම්මත කිරීම

* යටිතල පහසුකම් සංවර්ධනය

* නිදහස් වෙළඳ කලාප ඇති කිරීම

* බදු සහන හා බදු විරාම ලබා දීම

* වෙළඳ හා ආයෝජන ගිවිසුම් වලට එළඹීම

(කරුණු 4 කට ලකුණු 02)

(ආ) * අයහපත් කාලගුණය

* එලදාව අඩුවීම

* ආදේශන බිහිවීම

* ආයෝජකයින් කර්මාන්තයෙන් ඉවත්වීම

* පිරිවැය වැඩිවීම

* විදේශ ඉල්ලුම අඩුවීම

(කරුණු 4 කට ලකුණු 02)

IV. (අ) * ලාභ අපේක්ෂාව නිසා කරනු ලබන පාරිභෝගික විෂමතාව

* සුබසාදන කටයුතු නොසලකා හැරීම

* වෙළඳපොළ ඒකාධිකාරී තත්ත්වයක් ඇතිවීම මගින් හානිදා හා සේවා මිල ඉහළ යාම

* පරිසර දූෂණය ඉහළ යාම

(කරුණු 4 කට ලකුණු 02)

(ආ) මැලේසියාව, හොංකොං, චීනය, එක්සත් රාජධානිය, ඉන්දියාව, නෙදර්ලන්තය, මූරුසි රාජ්‍යය, සිංගප්පූරුව,
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය (රටවල් 6 කට ලකුණු 02)

V. * නෛතික පරිසරය - නීති කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීම

* දේශපාලන පරිසරය - පවතින රජයේ තීරණයක් වීම

* ප්‍රජා පරිසරය - ජනතාවට නැවුම් එළවළු පළතුරු ලබා ගත හැකි වීම

* ස්වාභාවික පරිසරය - පරිසරය ආරක්ෂා වීම

* තාක්ෂණික පරිසරය - දිරාපත් වන පොලිතින් නිෂ්පාදනය

(පරිසර බලවේග 4 ට ලකුණු 02)

(බලපෑම් 4 ක් දැක්වීමට ලකුණු 02)

(3) I.

ව්‍යාපාරිකයා

- * පවතින තත්ත්වයක් තුළ ව්‍යාපාරය අරඹයි
- * අවදානම් මගහරිමින් ආරක්ෂාකාරීව කටයුතු කරයි
- * කෙටිකාලීන ඉලක්ක ඇත
- * සම්ප්‍රදාය මත කටයුතු කරයි
- * තරගකාරී බවට කැමැති නැත

ව්‍යවසායකයා

- * නව අදහසක් මත ව්‍යාපාර අරඹයි
- * අවදානම් භාරගනී
- * දිගු කාලීන ඉලක්ක ඇත
- * නිර්මාණශීලීයි
- * තරගය අපේක්ෂාවෙන් කටයුතු කරයි

(සන්සන්දනාත්මකව කරුණු 4 ක් දැක්වීමට ලකුණු 04)

II. **පුද්ගල ප්‍රතිලාභ**

- * පුද්ගල හැකියාවලින් ප්‍රයෝජන ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබීම
- * ඉහළ කැපවීම මත ඉහළ ප්‍රතිලාභ ලැබීම
- * සමාජ තත්ත්වය හා පිළිගැනීම ඇතිවීම
- * ආත්ම තෘප්තිය ලැබීම
- * පෞද්ගලික මූල්‍යමය ලාභ ලැබීම
- * නිදහස් තීරණ ගත හැකි වීම

සමාජයීය ප්‍රතිලාභ

- * නව රැකියා අවස්ථා උත්පාදනය වීම
- * ආදායම් අවස්ථා බිහිවීම
- * නව භාණ්ඩ හා සේවා පරිභෝජනයට අවස්ථාව ලැබීම
- * ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාම
- * ප්‍රාදේශීය සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීම
- * නව වෙළඳපොළවල් සංවර්ධනය වීම
- * ජාතික නිෂ්පාදනය ඉහළ යාම

(පුද්ගල ප්‍රතිලාභ 4 ක් සඳහා ලකුණු 02)

(සමාජයීය ප්‍රතිලාභ 4 ක් සඳහා ලකුණු 02)

III.

- * ස්වයං ඇගයීම - කළහැකියි යන විශ්වාසය මත පිහිටීම
- * පුහුණුව - විවිධ පුහුණු වැඩසටහන් වලට සහභාගී වීම
- * අධ්‍යාපනය - අන්තර්ජාලය මගින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම
- * අත්දැකීම් වලින් ප්‍රයෝජන ගැනීම - කලින් මදුරු දෑල් නිෂ්පාදන ආයතනයක සේවය කර තිබීම

(කරුණු 4 උදාහරණ සහිතව දැක්වීමට ලකුණු 04)

IV.

- * තම ව්‍යාපාරයේ ප්‍රධානියා තමාම වීම
- * කැපවීම මත සාර්ථක විය හැකි වීම
- * පෞද්ගලික තෘප්තිය
- * නිදහස් තීරණ ගත හැකි වීම
- * නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කළ හැකි වීම
- * සමාජ තත්ත්වය හා කීර්තිනාමය ලැබීම

(කරුණු 4 කට ලකුණු 04)

V.

- රන් අස්වැන්න, ගොවි නවෝදා, දිරි සවිය, මාධ්‍ය අරුණ, සූර්ය බල ශක්ති උත්පාදන ව්‍යාපෘතිය, රිය බලසවි, ජය ඉසුර, සොඳුරු පියස, රිය ශක්ති

(යෝජනා ක්‍රම 4 ක් නම් කිරීමට ලකුණු 04)

(04) I.

(අ)

- * මූල්‍ය පහසුකම් සැපයීමට
- * දළ දේශීය නිෂ්පාදනයට ලබා දී ඇති දායකත්වය ගණනය කිරීමට
- * විවිධ ආයතන විසින් සපයන පහසුකම් නිශ්චිත වශයෙන්ම අදාළ කුඩා හා මහා පරිමාණ ව්‍යාපාරවලට
- * ලැබෙන බව සහතික කර ගැනීමට
- * බදු විරාම, බදු සහන ලබා ගැනීමට
- * ව්‍යාපාර සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා වෙනත් පහසුකම් ලබා දීමට
- * සම්පත් බෙදා දීමේ විෂමතාව අවම කිරීමට රජයේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම

(කරුණු 4 කට ලකුණු 02)

(ආ)

- * තම හැකියා හා කුසලතා ඇගයීම
- * පවතින වෙළඳපොළට ළඟා වීමේ හැකියාව
- * අවශ්‍ය කාරක ප්‍රාග්ධනය
- * ස්ථානගත කිරීම

- * සේවක අවශ්‍යතා හා සේවක නීතිරීති හඳුනා ගැනීම
- * යොදා ගන්නා නිෂ්පාදන ශිල්පීය ක්‍රමය
- * යොදා ගන්නා ව්‍යාපාර සංවිධාන ක්‍රමය
- * අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳව

(කරුණු 4 කට ලකුණු 02)

II. (අ) * ව්‍යාපාර නාමයක් පැවතීම

- * අරමුණක් පැවතීම
- * කිසියම් ආර්ථික කටයුත්තක නියැලීම
- * පුද්ගලයින් සමූහයක් තිරතව සිටීම
- * සංවිධාන ව්‍යුහයක් පැවතීම
- * පැවැත්මක් තිබීම

(කරුණු 4 කට ලකුණු 02)

(ආ) * ලියාපදිංචිය අනිවාර්ය නොවීම

- * වගකීම අසීමිත වීම
- * පෞද්ගලික හිමිකාරිත්වය
- * නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම
- * අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම

(කරුණු 4 කට ලකුණු 02)

III. A. හවුල් ව්‍යාපාර

B. සී/ස පෞද්ගලික සමාගම්

C. වරලත් ව්‍යාපාර

D. සමූපකාර

(ලකුණු 02)

- (ආ)) ප්‍රවර්ධන වියදම් අඩු කර ගැනීමට ඇති හැකියාව
) සාමූහිකව කටයුතු කිරීමෙන් වඩා ශක්තිමත්ව නැගී සිටීමට ඇති හැකියාව
) මහා පරිමාණ ව්‍යාපාර වාසි ලබා ගැනීමේ හැකියාව
) වෙළඳපොළ ඒකාධිකාරී තත්ත්වයක් ඇති කිරීම හා පාලනය කිරීමට ඇති හැකියාව වර්ධනය කිරීම
) තනිව කටයුතු කිරීමේදී සිදු වන අලාභ හා අපහයන් අවම කර ගැනීමට ඇති හැකියාව (ලකුණු 02)

IV. රාජ්‍ය සංස්ථාවක් සම්බන්ධයෙන් සත්‍ය කරුණු

- * පොදු හෝ විශේෂ පනතක් මගින් සම්මත කිරීම
- * රාජ්‍ය සංස්ථා වලට නෛතික පුද්ගලභාවයක් ඇත.
- * ක්ෂේත්‍ර 4 තුළම කටයුතු කරයි
- * අයිතියෙන් කොටසක් පෞද්ගලික අංශයට පැවරිය හැක

රජයේ දෙපාර්තමේන්තුවක් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු 4

- * ප්‍රාග්ධනයට පෞද්ගලික අංශය දායකවීම
- * නෛතික පුද්ගලභාවයක් නැත.
- * සේවා අංශයේ පමණක් කටයුතු කරයි
- * පාලනයට ආයතන සංග්‍රහයේ බලපෑමක් නොමැති වීම

(සත්‍ය කරුණු 4 කට ලකුණු 02)

(අසත්‍ය කරුණු 4 කට ලකුණු 02)

V. * දළ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දීම

- * රැකියා අවස්ථා වැඩියෙන් බිහිවීම
- * නවීන තාක්ෂණය යොදා ගැනීම
- * තරගකාරිත්වයට මුහුණදීමේ ශක්තිය වැඩිවීම
- * නවෝත්පාදන සඳහා අවස්ථාව ලැබීම
- * විදේශ වෙළඳපොළට පිවිසීම පහසු වීම
- * කොටස් වෙළඳපොළ සංවර්ධනය වීම හා ආර්ථිකය තුළ ඉතිරි කිරීම් වර්ධනය වීම (කරුණු 4 කට ලකුණු 04)

- (05) I. * විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම-රු.150000.00 ක් වටිනා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම
 * වටිනාකම මැනීමේ මිණුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම- පරිගණකයේ වටිනාකම රු.150000.00 ක් වීම.
 * වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම- ස්ථාවර ගිණුමක් ආරම්භ කිරීම.
 * විලම්භිත ගෙවීම් මාධ්‍යයක් වීම - මසකින් ගෙවීමේ පොරොන්දුව මත ණය මුදලක් ලබා ගැනීම.
 (කාර්යයන් 4 නම් කිරීමට ලකුණු 02) (උදාහරණ 4 නම් කිරීමට ලකුණු 02)

- II. පොදු පිළිගැනීම - මහජනතාව ව්‍යවහාර මුදල් ලෙස භාවිතා කිරීම
 ගෙනයාමේ පහසුව - කාසි හෝ නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීම
 කුඩා ඒකක වලට බෙදිය හැකි බව - ඕනෑම වටිනාකමක් ගෙවීමේ හැකියාව
 අනුකරණය අපහසු වීම- ව්‍යාජ ලෙස සකස් කිරීම අපහසු වීම
 කල්පැවැත්ම - විශේෂිත කඩදාසියක මුද්‍රණය කිරීම හා කාසි දිගු කාලයක් පැවැතීම
 සමජාතීය බව - පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැකි බව (ලක්ෂණ 6 ක් නම් කිරීමට ලකුණු 02)
 (උදාහරණ 6 ක් දැක්වීමට ලකුණු 02)

- III. (අ) * ණයට භාණ්ඩ ලබා ගත හැකිවීම හා කිසියම් සීමාවක් දක්වා මුදල් ණයට ගත හැකිවීම
 * ජාත්‍යන්තර ගනුදෙනුවලදී භාවිතා කළ හැකි වීම
 * ආරක්ෂාකාරී වීම
 * විවිධ වට්ටම් සහන ලබා ගත හැකි වීම
 * පොලී රහිතව වාරික ක්‍රමයට කෙටිකාලීනව භාණ්ඩ ලබා ගත හැකි වීම
 * ණයපත් වලින් ගනුදෙනු කිරීමේදී ප්‍රසාද ලකුණු හිමිකර ගත හැකිවීම (කරුණු 4කට ලකුණු 02)

- | | |
|---------------------------------|--------------------------------------|
| (ආ) බැංකු මුදල් | විද්‍යුත් මුදල් |
| * ජංගම ගිණුමේ ශේෂයක් වේ. | * විද්‍යුත් මාර්ගයෙන් ගනුදෙනු සිදුවේ |
| * වෙක්පත් මගින් ගනුදෙනු සිදුවේ. | * විවිධ කාඩ්පත් මගින් ගනුදෙනු සිදුවේ |
| * දේශීයව පමණක් ගනුදෙනු සිදුවේ. | * ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැක. |
- (කරුණු 2 කට ලකුණු 02)

- IV. (අ) * ආනයන ප්‍රමාණය අඩුවීම
 * නිෂ්පාදන පිරිවැය ඉහළ යාම
 * රටේ උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීම
 * විදේශ භාණ්ඩ පරිභෝජනය අඩුවීම
 * අපනයන ප්‍රමාණය වැඩිවීම (කරුණු 4 කට ලකුණු 02)

- (ආ) * වෙක්පත් භාවිතය අඩුවීම
 * කලට වේලාවට ප්‍රතිපාර්ශ්වයන්ගෙන් ලැබිය යුතු මුදල් ලබා ගැනීම
 * ඉතා හදිසි ගෙවීම් කාලප්‍රමාදකින් තොරව සිදු කළ හැකිවීම (කරුණු 4 කට ලකුණු 02)

- V. * ජංගම ගිණුම (ලකුණු 01)
 * වෙක්පත් මගින් ගෙවීම් කළ හැකි වීම
 * ප්‍රේෂණ පහසුකම් ලබා ගත හැකි වීම
 * නිත්‍ය නියෝග මත ගෙවීම් කළ හැකි වීම
 * අයිරා පහසුකම් ලබා ගත හැකිවීම
 * බැංකු ගිණුම් ප්‍රකාශයක් ලබා ගත හැකි වීම
 (පහසුකම් වර්ග 03 ක් දැක්වීම සඳහා)